

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

හෙලිවූවර්ෂ (පුද්ගලික) සමාගමේ 2025 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, ප්‍රමාණාත්මක වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2025 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, සමාගමේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2025 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සමාගම අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සමාගම ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමාගමේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමාගමේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, සමාගමේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ජර්කාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම් අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සමාගමේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සමාගමේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, සමාගම ක්‍රියා කර ඇති බව,

- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාගමේ ව්‍යාපාරික කටයුත්තක් ලෙස නියෝජිත ආයතන වලින් ගුවන් ටිකට්ට් මිලදී ගෙන ගුවන් මගීන් වෙත අලෙවි කරනු ලබන අතර, එසේ අලෙවි කරන ලද ගුවන් ටිකට්ට් කාණ්ඩයක් මත රු 625,358 ක ලාභයක් ප්‍රවර්ධන වර්ෂයේ හඳුනා ගෙන තිබුණි. නමුත් එසේ අලෙවි කරනු ලැබූ මෙම ගුවන් ටිකට්ට් කාණ්ඩය, අදාළ ගුවන් මගීන් විසින් භාවිතා නොකිරීම හේතුවෙන් සමාගම එම ටිකට්ට් කාණ්ඩයේ වටිනාකම් ගුවන් මගීන්ට 2025 අප්‍රේල් මාසයේ ආපසු ගෙවා තිබුණ ද, ඉහත හඳුනා ගත් ලාභය ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 10 ප්‍රකාරව මූල්‍ය ප්‍රකාශන වලට ගලපා නොතිබුණි.	ටිකට්ට් අවලංගු වීම 2025 අප්‍රේල් 02 දින සිදුව ඇති බැවින් ඊට අදාළ ගැලපීම් 2025/2026 ලෙජර් ගිණුම් තුළ සිදු කර ඇති බව.	ශේෂ පත්‍ර දිනෙන් පසු සිදුවීමක් ලෙස සලකා මූල්‍ය ප්‍රකාශන වලට ගැලපීම් කළ යුතු වීම.

1.5.2 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
සේවා සුභ සාධක අරමුදල වෙතින් ලැබී තිබූ රු. 150,000 ක ප්‍රදාන, සමාගමේ මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශය මගින් අනාවරණය නොකර ගෙවිය යුතු ලෙස ගිණුම්ගත කර තිබීම නිසා සමාලෝචිත වර්ෂයේ ලාභය එම වටිනාකමින් උණ ගණනය වී ජංගම බැරකම් එම වටිනාකමින් අධි ගණනය වී තිබුණි.	මෙම මුදල ගුවන් සේවා සමාගමක් විසින් ප්‍රදානයක් ලෙස ලබාදී ඇති අතර, එය සමාගමේ කාර්යය මණ්ඩල අභිප්‍රේරණය කටයුතු වෙනුවෙන් සුභ සාධක අරමුදල් ගිණුමට බැර කර ඇති බව.	සමාගමේ මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශය තුලින් පරිත්‍යාග අනාවරණය කළ යුතු වීම.

1.6 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, අනුකූල නොවීම රෙගුලාසි ආදියට යොමුව	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2021 නොවැම්බර් 16 දිනැති රාජ්‍ය සභා ගෙවීම් කිරීමේදී	ගෙවීම් සිදු කිරීමේදී ගිණුම් අංශය මගින් කළ යුතු ගෙවීම් වවුචර් පත් අනුකූලව	රජයේ වක්‍රලේඛ විධිවිධාන වලට අනුකූලව ගෙවීම්

ව්‍යාපාර දෙපාර්තමේන්තු වේ රාජ්‍ය ව්‍යාපාර මෙහෙයුම් අත්පොතෙහි 6.1 (ii) ඡේදය.	කිරීම, සහතික කිරීම හා ගෙවීම එකම නිලධාරියකු විසින් සිදු කර තිබීම හේතුවෙන් සමාගමේ ශක්තිමත් අභ්‍යන්තර පාලනයක් ක්‍රියාත්මක වී නොතිබුණි.	සඳහා මුදල් ඉල්ලීම් කරනු ලබන්නේ ගණකාධිකාරී විසින් බැවින් ඔහුගේ අත්සන සෑම වවුචර් පතකම අවස්ථා දෙකකදී හෝ තුනකදී දක්නට ලැබෙන බව.
---	---	---

(ආ)2006 ජනවාරි 25 දිනැති අංක 08 දරණ ජාතික ප්‍රසම්පාදන නියෝජ්‍යායතන වක්‍රලේඛය.	සමාලෝචිත වර්ෂය තුළ අවස්ථා 05 කදී තරඟකාරී මිල ගණන් නොකැඳවා එකතුව රු.408,912 ක ප්‍රසම්පාදනයන් සිදු කර තිබුණි.	මින් ඉදිරියට මිලදී ගැනීමේ ක්‍රම වේදයන් නිසි අයුරින් සිදු කිරීමට කටයුතු කරනු ලබන බව.	රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන් ප්‍රකාරව කටයුතු කළ යුතු වීම.
---	---	---	---

1.7 බදු රෙගුලාසිවලට අනුකූල නොවීම

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ක්ෂය කළහැකි ස්ථාවර වත්කම් සඳහා ප්‍රාග්ධන දීමනා අඩු නොකර බදු ගණනය කිරීම හේතුවෙන් වර්ෂයේ ආදායම් බදු බැරකම රු. 51,316 කින් අධි ගණනය වී තිබුණි.	මින් ඉදිරියට ලබා දී ඇති නිසි උපදෙස් අනුව අදාළ ගණනය කිරීම් සිදු කිරීමට කටයුතු කරනු ලබන බව.	2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 16.1 (අ) වගන්තිය ප්‍රකාරව ප්‍රාග්ධන දීමනා ගැලපූ වටිනාකම මත බදු ගණනය කළ යුතු වීම.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 15,224,436 ලාභයක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ ලාභය රු. 10,244,591 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. 4,999,845 ක වර්ධනයක් නිරීක්ෂණය විය. මෙම වර්ධනයට හෙලිවූවර්ෂ තාක්ෂණික පුහුණු පාසලේ පාඨමාලා ගාස්තු ආදායම රු.3,888,750 කින් වැඩි වීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාගම පිහිටුවා වර්ෂ 15 කට ආසන්න කාලයක් ගත වී ඇතත්, සමාගමේ සාංගමික ව්‍යවස්ථාවේ ඇතුළත් ගුවන් යානා අළුත් වැඩියා කිරීම, නඩත්තු කිරීමේ හා ප්‍රතිස්ථාපනය කිරීමේ	ගුවන් යානා අළුත්වැඩියා කිරීම,නඩත්තු කිරීම හා ප්‍රතිස්ථාපනය කිරීමේ පහසුකම් සැපයීමේ අරමුණට සඳහා අවශ්‍ය මෘදුකාංග මිලදී ගැනීම ආරම්භ කර ඇති අතර ඉදිරියේදී ආරක්ෂක	සාංගමික ව්‍යවස්ථාවලියේ දක්වා ඇති සමාගමේ අරමුණු ඉටු කර ගැනීමට කටයුතු කළ යුතු වීම.

පහසුකම් සැපයීම, ගුවන් ආධාරක සේවා,ගමන් මළ පරීක්ෂා කිරීම සහ සේවා සැපයීම, ආරක්ෂක සේවා, ගමන් පුපුරණ ද්‍රව්‍ය බැහැර කිරීමේ සේවා මළ පරීක්ෂා කිරීම සහ පුපුරණ ද්‍රව්‍ය සැපයීම,ගුවන් ආධාරක සේවා බැහැර කිරීමේ සේවා සැපයීම හා ගුවන් සැපයීම,ගුවන් ත්‍රාසාප්තක ක්‍රීඩා සහ ත්‍රාසාප්තක ක්‍රීඩා සහ විවේක විවේක ක්‍රියාකාරකම් පහසුකම් සැපයීම ක්‍රියාකාරකම් පහසුකම් සැපයීම යන යන අරමුණු සාක්ෂාත් කර ගැනීමට අරමුණු මෙතෙක් සපුරා ගැනීමට කටයුතු කරනු ලබන බව. අපොහොසත් වී තිබුණි.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ දැක්වීම	අදහස්	නිර්දේශය
(අ) ගුවන් මගී ප්‍රවාහනයට අදාළව සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් නිකුත් කරනු ලබන ගුවන් මෙහෙයුම් සහතිකය (Air Operation Certificate) සමාගම විසින් 2023 වර්ෂයෙන් පසුව ලබා නොගැනීම හේතුවෙන් අභ්‍යන්තර ගුවන් ගමන් වලින් උපයාගත හැකිව තිබුණු ආදායම් සමාගමට අහිමි වී තිබුණි.	2023 වර්ෂයෙන් පසුව ලබාගෙන නොමැති අතර ගුවන් මෙහෙයුම් සහතිකය ලබා ගැනීම සඳහා අයදුම් පත සිවිල් ගුවන් සේවා අධිකාරිය වෙත යොමු කර ඇති බව.	අදාළ සහතිකය කඩිනමින් ලබා ගෙන සමාගමේ ආදායම් ඉහළ නංවා ගැනීමට කටයුතු කළ යුතු වීම.	
(ආ) ගුවන් ටිකට්පත් සම්බන්ධ ඩිජිටල්මාවක් හැඳෑරීම සඳහා සමාගමේ සේවයේ නියුතු ගුවන් හමුදා නිලධාරියකු වෙනුවෙන් ජාත්‍යන්තර ආයතනයක් වෙත 2025 පෙබරවාරි 03 දින රු.359,000 ක මුදලක් ගෙවා තිබුණ ද, 2025 ජනවාරි 25 දින ආරම්භ කිරීමට නියමිතව තිබුණු යථෝක්ත ඩිජිටල්මාව මෙම වාර්තාවේ දිනය වන විටත් ආරම්භ කර නොතිබුණි.	සමාගමේ ටිකට්පත් කළමනාකාරිණියට ටිකට්පත් සම්බන්ධ ඩිජිටල්මාවක් හැඳෑරීම සඳහා IATA ආයතනය වෙත 2025 පෙබරවාරි 03 දින ගෙවන ලද රු.359,000 ක මුදල අය කර ගැනීම සඳහා වන කටයුතු ගුවන් හමුදා ප්‍රසම්පාදන අංශය මගින් කෙරෙමින් පවතින බව.	සේවාවන් ඉටු කර ගැනීමට පෙර ගෙවීම් සිදු නොකළ යුතු බව.	

3.3 ව්‍යාපෘති හෝ ප්‍රාග්ධන වැඩ ප්‍රමාදයන්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ දැක්වීම	අදහස්	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්ම ප්‍රකාරව රු. 420,000 ක වියදමින් සැලසුම් කර තිබුණු, විභාග ශාලා හා ටිකට්පත් කවුළු සම්බන්ධ ක්‍රියාකාරකම් තුනක් වර්ෂය අවසන් වන තෙක් ඉටුකර ගැනීමට අපොහොසත් වී තිබුණි.	සැපයුම්කරුවන්ගේ ප්‍රමාදයන්, ඇතැම් වියදම් අත්හැර දැමීම හා සැලසුම් කල් දැමීම වැනි හේතූන් නිසා ඇති වූ තත්ත්වයක් බව	සැලසුම් ප්‍රධාන කළමණාකරන පාලන කාරකයක් කර ගත යුතු වීම.	

3.4 ප්‍රසම්පාදන කළමනාකරණය

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ රු.2,377,114 ක් වැය කර වායුසම්කරණ යන්ත්‍ර හතක් මිලදී ගැනීමේදී ප්‍රාදේශීය ප්‍රසම්පාදන කමිටුවක් හරහා සිදු කිරීමේ අරමුණින්ම ප්‍රසම්පාදනයන් තුනක් ලෙස ක්‍රියාත්මක කිරීම නිසා ලබා ගත හැකිව තිබූ වට්ටම් හෝ අඩු මිල වාසිය ලබා ගැනීමට නොහැකි වී තිබුණු අතර, රු. 1,504,500 ක් වැය කර වායුසම්කරණ යන්ත්‍ර තුනක් මිලදී ගැනීමේදී 2.14.1 ප්‍රසම්පාදන මාර්ගෝපදේශයෙන් බැහැරව මිල ගණන් තුනක් පමණක් මත සිදු කර තිබුණි. තවද, 6.3.1 ප්‍රසම්පාදන මාර්ගෝපදේශය ප්‍රකාරව ලියාපදිංචි තැපෑලෙන් හෝ ටෙන්ඩර් පෙට්ටියකට බහාලීමෙන් ලංසු ලබා ගත යුතු වුවත්, ලංසු අතින් ලබා ගැනීම නිසා ප්‍රසම්පාදනයේ ස්වාධීනත්වයට හා තරඟකාරිත්වයට බාධා එල්ල වී තිබුණු අතර, 8.9.1 (ආ) මාර්ගෝපදේශයෙන් බැහැරව විධිමත් කොන්ත්‍රාත් ගිවිසුම් වලින් තොරව මෙම ප්‍රසම්පාදනයන් සිදුකර තිබුණි.	සමාගම සතුව ප්‍රසම්පාදන මණ්ඩලයක් නොවන බැවින් දිවයිනේ ප්‍රමුඛතම සන්නාමයන්ගෙන් මිල ගණන් කැඳවා ඇගයීම් සිදු කර මෙම මිලදී ගැනීම් කර ඇති බව සහ මින් ඉදිරියට ඔබගේ නිරීක්ෂණයන් හා නියමයන් එකඟ වෙමින් කටයුතු කිරීමට පියවර ගනු ලබන බව.	ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ට අනුකූලව මිලදී ගැනීම් සිදුකළ යුතු වීම.